

ප්‍රගත්ති කාච්‍යයේ පසුකාලීන ප්‍රවරුණතාවක් වූ ස්තුති පත්‍රවල සාහිත්‍යමය අගය පිළිබඳ විමර්ශනයක්

හර්ෂ්‍ය මිල්ලගහනැන්න¹

ABSTRACT

Thanking notes or greetings have created as a result of the evolution of Sinhala vote of thanks expressed in verse. Eventhough, the main objective and the content of the Sinhala vote of thanks expressed in verse have changed, most of important literary theories are still visible in the content of those verse. The modern society dose not know about the Sinhala vote of thanks expressed in verse. It has already disappeared from the society. The main scope of this study is to study the value of Sinhala greetings which have already vanished from the contemporary society. In the 20th century it has been targeted only the upper class society. later on, it became a common trend. The specific objectives are to study the social and literary value of the Sinhala greeting notes and to introduce its value to the modern society.

හැදින්වීම (Introduction)

හෙළ තුති පබද පරිණාමන න්‍යායෝගී එහි පසුකාලීන ප්‍රවරුණතාවක් ලෙසින් ස්තුති පත්‍ර හෙවත් ගුහායිංසන පත්‍ර බේඛි වන්නේය. තුති පබදෙහි මූලික අනිලාශය අන්තර්ගතය මෙන්ම අරමුණු වෙනස්ව යමින් ස්තුතිපත්‍ර බේඛි වූවද බත් තුති කාච්‍යයන්හි අන්තර්ගත ඇතැම් බොහෝ සාහිත්‍ය ලක්ෂණ ස්තුතිපත්‍ර තම් වූ සාහිත්‍යාශය තුළ ද මොනවට දෙපාර්තමේන්තු වෙයි. ඩී. 19 වන සියවුමසනී පමණ ආරම්භ වී එම

¹Ms.Harshani Millagabathenne. Lecturer (Prob), BA (Hons)in Sinhala (PDN), Department of Humanities. E-mail: harshimtc2010@yahoo.com/chamamth@gmail.com

ගෙතවර්ෂයෙහි මධ්‍ය හාගේදේ පටන් 20 වන සියවෙක් මුල් දසක කිහිපය ගොක් ප්‍රභූ පැලැත්තිය වීමය තොට උදිපනයට පත්ව අනුතුරුව තත්කාලීන සමාජයේ පොදු පරිචයක් බවට පැමිණීමෙන් පසු ක්‍රමයෙන් හායනීය වූ ස්තූති කාච්‍යාංගයක් වන සිංහල ගුහාඩිංසන පත්‍රතුල අන්තර්ගත සාහිත්‍යමය අගය පිළිබඳ විමර්ශනයක් කිරීමට මෙම පර්යේෂණයෙන්මත අධ්‍යයනයේ දී බලාපොරුත්තු වේ.

අද්‍යතන සමාජය ස්තූති පත්‍රය යනු කුමක්දැයි හරිහැටි නොදත්තවා සේම ස්තූති පත්‍ර තම් වූ සාහිත්‍යංගය හෙළ සාහිත්‍යයෙන් පමණක් නොට සමාජයෙන්ද තුරන් වී ගොස් ඇති පුරුෂයක අතිත සමාජය උත්කාශේට ඇගයිමකට ලක්කළ ස්තූති ගුහාඩිංසන පත්‍ර තුළ වූ උසස් සාහිත්‍යමය වටිනාකම පිළිබඳ විමර්ශනයක් කරමින් තත් සාහිත්‍යංගයේ ස්වරුපය ස්වභාවය මෙන්ම වටිනාකම අද්‍යතන සමාජයට තදුන්වා දීමත් ඒ මගින් හෙළයන් තුළින් හායනීයව යන්නා වූ ස්තූතිපත්‍ර නාම් වූ හෙළ සාහිත්‍යංගය රැකගැනීමට පෙළඳවීමත් මෙහි දී අපේක්ෂිත අරමුණකි.

ක්‍රමවේදය (Methodology)

විවිධ පළාත් නියෝජනය වන අයුරින් සිදු කළ කේත්තු අධ්‍යයනයක් පදනම් කරගනීමින් තත් පර්යේෂණයේදී දත්ත රස් කිරීම සිදුවිය.එහි දී මූලික ක්‍රමවේද දෙකක් හාවිත විය. කේත්තු අධ්‍යයනය හා සහභාගිත්ව නිරික්ෂණයයි.

රත්නපුර; මොණරාගල, ගාලේ, බුදුලේ, කොළඹ, මහනුවර, ආදී වූ දිස්ත්‍රික්කයන්හි හාවිත ස්තූතිපත්‍ර මේ සඳහා පාදක විය. ද්විතියික මූලාශ්‍ර පරිභිෂ්‍යනය තුළින් මූලික දත්ත සම්පාදනය කරගන්නා ලදී.

ස්තූති කාච්‍යාංග අර්ථාක්ෂීම

ස්තූ - ස්තූතෙන යන සකු දැයින් සිදු වූ "ස්තූති" යන්න තුති පබදට පර්යාය වේ.තන නායකයකුගේ හෝ වෙනායම් උතුමකුගේ යස තොද යනාදී ගුණ සමුහය ඒ මගින් උත්කර්ෂයන් වර්ණනා මූඛයෙන් නිර්මිත වූ හෙයින් ඒ පබදවලට "ස්තූති" යන තම ද ඇතැම් තැනෙක යෙදෙයි. සකු බසින් ලියුවුණු මෙවැනි රචනාවලට "ස්තූති" යන තම හාවිත වේ. විෂ්ණු ස්තූති, ශිවතාශ්චව ස්තූති යන සෙයිනි. සඟදාවත ද මුද්‍ර ස්තූතියකුදී එම සන්න කරුවේ කියති. "ස්තූ" දයින්ම සිද්ධ වූ "ස්තූ" යන්න ද එබදු පබදවලට යෙදුණු තවත් නමකි (කුලසුරිය,1966:5).

කුමන තමක් නාවිත වූවද ස්තූති ප්‍රයාස මූඛයෙන් කෙරුණු වර්ණනා බාහුල්‍යයන් යුත් ගදා පදා රචනා සඳහා "ප්‍රගස්ති" නාමය පොදුවේ ගොදා ගන්නා බව සිංහල සාහිත්‍ය කෘතියේදී මහාචාර්ය ගොඩකුණුරයේ පවසති (ගොඩකුණුර,1999:18). නමුත් පදා සාහිත්‍යයට නීති

රිති සකස් කළ ආලංකාරීකයන් විසින් "ප්‍රයස්කී" නාමයෙන් කාවතාංගයක් දක්වා තැනු. ඒ වෙනුවට දක්වන්නේ "විරැදු" නම් කාවතාංගයයි. "විරැදු" යනු ගබා තෝරාගැනීම් වර්ණ නම් ලෙස අරථ දක්වයි. ඒ විරැදු වාශිකය, කම්පිතය හි දෙවලදැරුම් වේ (සාහනරත්න, 1966:220-221).

සංස්කෘත අලංකාරීක කාච්චය සම්බන්ධ රිති ග්‍රහ්යයක් වන කාවතාදැරුගයේදී මහාකව්‍ය ශ්‍රීමද දණ්ඩන් කාච්ච ප්‍රහේද දක්වනුයේ,

"ගදන්ව පදනඳව මිශ්‍ර සෑව - කත්තීයෙවි ව්‍යවස්ථාම්
පදන්වතුෂ්පදී කවිව - ව්‍යෙන්තං රාකි රිති විධා"

ලෙසිනි. ගදන, පදන, භා මිශ්‍ර ආදී වගයෙන් වූ කාච්චය හේදනුයක් පිළිබඳව එයින් කියුවේ. මිශ්‍ර කාච්චය නමින් දැක්වූණේ ගදන භා පදන දෙකින්ම පුක්ත වූ කාච්චය ලේ. වම්පු නමින් එය භැඳින්වේ (කාවතාදැරුගය, 2000:16). අන්තරුව මිශ්‍ර කාච්චය හේද දැක්වීමේදී

"මිශ්‍ර නාටකාදිති - තෙහාමනනතු විස්තර:
ගදන පදනමයි කාලී - වච්චුරිත්‍යහිඩියන්"

නාටකාදී දැක්වූ කාච්චය (නාච්චමිපොත්) ගදන පදන දෙකින් කරන ලද හෙයින් "මිශ්‍ර" නම් වෙති. බහුල වගයෙන් ගදන පදන දෙකින් කරන ලද ග්‍රුව්‍ය කාච්චයන්ට "වම්පු" යනුද නාමයකි. මෙහිද සාරිලු වගයෙන් ගදන පදන මිශ්‍රත්වය ලැබෙතත් හේ "වම්පු" නොවේ. ගදන පදනමය සියල්ලම වම්පු නොවන බව මින් සුවිතය. කුමක් හෙයින්ද යත්

"ගදන පදයමයි රාජ්‍යත්වීරුවිරැදු මුවත්තේ" - 6.590 (සාහිත්‍ය දැරූපණ, 1915)

"A eulosiam of a King in Prose and verse is styled viruda"
(Dvevendra&rawal, 1956:270)

ගදන පදන දෙකින් රාජ ස්ක්‍රීතිය පිළිස කරන ලද කාච්චය "විරැදු" යයි කියනු ලබන බැවිති (කාච්චාදැරුගය, 2000:17-18). රජකු පිළිබඳව තුති මුවින් කුරෙන ඉණ ගැයුම විරැදුවයි. එබදු වැනුම්වලට සංස්කෘත කවී අයුරෝ "විරැදු" යන නාමය දුන්හ. විරැදු වනාහි ගැදියෙන් හේ පැදියෙන් කළ හැකි බව මවුනු පැවැසුහ (කුලසුරිය, 1966:5). රජකු අලළා ස්ක්‍රීති ප්‍රයාසා මුබයෙන් විරුද්‍යිත ගදන හේ පදන රවනාව විරැදු වන බව සාහිත්‍ය දැරූපණ කතුවර විශ්වනාථ ආචාරීනු කිහ (විශ්වනාථ, 2002:227). විරැදු ලක්ෂණ දක්වමින් ශ්‍රී ගෝවින්ද විරැදාවලි හාමුයෙහි මෙසේ කියයි.

"විරැදු: කවා ප්‍රාජු ගුණෝත්තර්ජාදී වර්ණ නම්
විරැදු: කාලී කාච්චන්තේ දේර විරාදී ගබාහාක්"

යනුවෙනි (සාක්ෂිතක, 1966:220-221). පසුකාලයෙහි විරැදු ගබිදය පමණක් තොට විරැදුවලී ගබිදය ද සංස්කෘත පද්‍ය සාහිත්‍යයේ උසස් තැනක් ලැබේය. සාහිත්‍ය දේපණ කාරයෙක් විරැදුවලී ගැන මෙසේ කිහිපා යුතු වේ.

“වාක්‍යභාෂිතියෙහි සංයුත්තා කරීසා එරුදාවලි” 6.336යනුවෙති.

(d'vendra&rawal, 1956:270).

විරැදාවලින්ගේ ලක්ෂණ පිළිබඳව ශ්‍රී ගෝචින්ද විරැදාවලි භාෂයයෙහි මෙසේ කියයි.

“කළිකා ලොක විරුදෙද්ර කීර්ති ප්‍රතාප ගොවීරය කළිකාන්ත පාඨරුග කෛඩාව්මිඛර කංඛද්ධා	-	ප්‍රතා විවිධ ලක්ෂණෙකා සොන්දරයෙන්මූහාලිනී” පද්‍ය දෙශ විවරිත්තා කර්තව්‍ය විරුදාවලි”
----------------------------------------------------------------------------------------	---	--------------------------------------------------------------------------------------------

යනුවෙනි (භාෂනරතන, 1966:220-221). විරැදාවලින් ශබ්ධාච්මිබරයෙන් පුක්ක විය යුතු යැයි මෙහි සඳහන් කරයි. විරැදාවලි පද්‍ය සාහිත්‍යයේ අංගයක් බවට පත් වූ පසු ඩුදේක් එය රාජ වර්ණයටම සීමා වූ සේ පෙනේ. ස්ත්‍රී මුඛයෙන් බැඳී රවනාවලට සකුවෙහි කෙසේ වෙතන් සිංහලයෙහි තම් “ස්ත්‍රී”, “ස්ත්‍රීව”, “ස්ත්‍රීතු” යන නාම තොයෝගේයි. එම අරුතෙහි වැළැණු “විරැදුව” යන්න සිංහල කවිතා හට අනිමත වූ සේ පෙනෙයි. සකු බසින් ලත් “විරැදු” යන නම ඇතුළත් කොට එම තම පෙළක් එක් කොට ගෙතු වැළැණුම්වලට රවකයේ “විරැදාවලි” යන නම යෝදුහ. “රාජසිංහ විරැදාවලි” යන තැන මෙනි. රජතුමෙකුගේ වංශ කථාව පරපුර, විරිතය හෝ වැළැමට ලක්වන බැවින් “සිරිතා” යන නම ද ඇතැම් තැන යෝගේය. පැරණිම්බා සිරිත්, “රාජසිංහ සිරිතා” යනු නිදසුන් වෙයි. අලංකාරවත් බසින් බුද්ධියානි යන්නාට සිංහල කවියෙය් පුරුදුව සිටියන්. මැත කාලයෙහි රජවරුන්ගේ ගුණවැළැම් කරන විට ද ඒ පුරුද්ද මහුවු වහල් කොට ගත්තාපුය. “අලංකාරය” ගුණ අලංකාරවත්ව පැවසීම යන ව්‍යවහාරය ද කිසි තැනක මේ විරැදු කවි සඳහා යෙදී ඇත්තේ එබැවිනි. ශ්‍රී වික්‍රමාලංකාරය යන රවනය රට නිදසුන් කොට දැක්විය හැකිය. (කුලස්සිරිය, 1966:5) මෙලෙස විරැදු, විරැදාවලි, සිරිතා, අලංකාර, ස්ත්‍රීතු හා ප්‍රශනස්ති ආදි ව්‍යුහයන් කුති පබදව පර්යාය නාමයේ රසක් වෙති.

ස්තූති පත්‍රවල සාක්ෂිතය අගය

සිංහල ස්තූති කාචයයේ පය්චාත්කාලීන ප්‍රවණතාවක් වන ස්තූති පත්‍ර, සාහිත්‍යමය අගයකින් යුත්ත වන්නේ ය. ස්තූති කාචයන් පුරුව සාම්ප්‍රදායික ආකෘතියෙන් හා රචනා විලාසයෙන් අත්මදී තව්‍ය ස්වරුපයක් ගත් මුළු කාලයෙහි ඒවායේ රචනා ගෙලියන් හාඡා හාවිතයන් විද්‍යා පණ්ඩිත්‍ය විලාසයක් ඉහිලු බව පැහැදිලි ය. මහනුවර යුගයට අයන් ප්‍රයශ්‍යා හා සටන් කාචයවල මෙන් මේවායේ හාවිත හාඡා විලාසය

අතිශේෂතත්වලංකාරාධිය බහුල, ශබ්ද ධිවනියෙන් අනුතා ව්‍යවක් බව පෙනේ (විෂයාලීම්වරුගත, 2002:308).

සගරාජ හිමියන් නිසා උදා වී ඇ සාහිත්‍යාභාසය ඉංග්‍රීසින්ට රට පාවා දෙන තුරුත් ගිහි පැවිදි දෙපස වෙත එක සේ පැවතුණි. මේ නිසා මහනුවර අවසාන කාලයේදී ලියැවී ඇ පත්‍රපාත කොළඹ මුල් කාලයේදීත් ලියැවෙමින් පැවතිණි. ඒ පුරුෂායුම කාලය ක්‍රි.ව. 1850 පමණ වන විට අවසන් වූයෙන්, සගරාජ හිමියන්ගේ සාහිත්‍යාභාසය ලත් පැවිදි කිහිපතමක් මිස, ගිහි පිරිස් නැත්තමට තැකැව ගියා සේ පෙනෙන්නට විය (සන්නස්ගල, 1964:523). එහෙත් 18 වන සියවසේදී සගරාජ හිමියන් උදා කළ වියෙෂයෙන් හිසු අධ්‍යාපනයේ සම්පූර්ණ මුහුණුවර විශ්වවිද්‍යාල පිරිවෙන් ඇති වනතුරු මෙහි තොනැසි පැවැත ඇවේය. මේ අතර ලක්දීට අනින් විභාරස්ථානවල වැඩ සිටි බොහෝ දෙනා වහන්සේ ද තමන්ට හැකි පමණින් ඉගැන්වීමේ හා පොත පත ලිවිමේ කටයුතුවල නිරත වූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රි.ව. 1850-1875 අතර වූ විසින්ස්වස තුළ කළින් තොවූ විදියේ හාජාගාස්තු පිළිබඳ ප්‍රබෝධයක් හා හැඟීමක් රටේ ඇති වන්නට විය (සන්නස්ගල, 1964:524). මෙසේ 19 වන සියවසේ මැද කාලය වන විට, සංසරාජයාණන් වහන්සේගේ හාජා සාහිත්‍ය පුතරුක්ස්ථාපන ව්‍යාපාරයේ පශ්චාත් කාලීන ප්‍රථිපල ලෙස උදිෂ්ථිතයට පත් පිරිවෙන් විභාරස්ථානයන්හි බෙහෙවින් උගන්වන ලද හාජා හා කාවචායනීය අධ්‍යාපනය විසින් උක්ත රවනා සඳහා අත්‍යාවශ්‍ය වූ පාදක දැනුම ප්‍රථ්‍යා පිරිසක් වෙත ප්‍රදානය කෙරිණි (විෂයාලීම්වරුගත, 2002:308-309).

සතුන් රතු තුළ අන්තර්ගත හාජාව

හාජාව, රිති දෙකකින් යුත්ත වන්නේ ය. එනම්,

1. වෛද්‍යසි රිතිය
2. ගෞධිය රිතිය

යනුවෙති.

මහොපාධ්‍යාය ශ්‍රීමද දණ්ඩි නාම් මහා ක්‍රිත්‍යාදරුග කානියේ ඉහත රිති දෙක පිළිබඳව මෙසේ සඳහන් වෙයි.

අසත්‍යනෙනෙකා හිරා මාත්‍රි - යුත්මහදා පරස්පරම
තතුවෙවහීගෞධියෙහි - වශේෂ්‍යතා ප්‍රස්ථානතලෝ

කවින් අතර ප්‍රවාන ව යේල්මාදී සියලු ගුණයෙන් යුත්ත වූයේ "වෛද්‍යසිරිති"නාම් ස්වල්ප වශයෙන් සමාස ඇත්තා වූ ද, සමාස රහිත වූද, දැය ගුණයෙන් යුත්ත වූ ද, වර්ග විනියාකාර බහුලවූ, ප්‍රාණාකාර අඩු රවනා තොමෝ "වෛද්‍යසිරිති" නමැයි ද තාවත් මතයෙකි.

අසමසෙන කසමසනා - යුත්තා දැනීම් ගුණෙනුව වෛද්‍යසි,
වහිනීතියබහුලා - ස්වල්ප ප්‍රාණාකාර ව සුවිධෙයා "යි

(කාවචා දරුණය, 2000:21-22)

"සමයකානුද්ධිතවපදා - මොරු කානති ගුණ් විතාම්,
ගෞඩීයෙහි විජානති - රිතිං රිතිවිව්‍යාජයා,
බහුතර සමාසුදුක්තා - සුමහාප්‍රාණක්ෂරා ද ගෞඩීයා,
රිතිරුපාසම්ම - පරතනත්‍රාලයකාභවාක්‍රා ව" යි.

(කාචන දෑරුණ,2000:21-22)

සමාස බහුල බවද, සැශේෂීණු අරුක් ඇති බවද, මරස් - කාන්ති ගුණ සහිත වීම ද, මහාප්‍රාණක්ෂර බහුලත්වය ද, ගබඳාලඩිකාර විශේෂයක් වූ "අනුප්‍රාස" යුත්තවීම ද, වෛශේෂීක මත හා උසස් අදහස් බහුල වීම ද, ගෞඩීය රිතියෙහි ලැබෙන විශේෂ ලක්ෂණයි. ගෞඩීය රිතියෙහි පිරිහෙන් ගුණ සමාස හා මහාප්‍රාණක්ෂර බහුලත්වය නිසා ගෞඩීය රිතියෙහි මාධ්‍යයක්සුකුමාර - කාචනප්‍රාණ (ගුණ) ද්වය පිරිහෙයි(කාචන දෑරුණ,2000:23).තත් ලක්ෂණද්වය ස්තූති පත්‍රයන්හි අන්තර්ගත හාජාවෙහි දක්නට ලැබේ. මුළු කාලයෙහි සම්පාදිත ස්තූති පත්‍රයන්හි ගද්‍ය රවනා කොටස බොහෝවේට සංස්කෘත පද බාහුල්‍යයෙන් යුත් ගෞඩීය රිතිමය ගෙවැයෙන් හෙවත් ගාස් ගෙවැයෙන් පෝෂිතව ලියැවී ඇති බැවි පෙනේ.

සුයෙව් ද සොයියා මැකිදුන්ට වාසල මුදලි යානාන්තරය ලැබූ විට, රත්මලානේ පදිංචි හෙන්දික් පින්තු අජ්ප්‍රහාම් විසින් ඔප්පු කරණ ලද ස්තූති පත්‍රහි දක්නට ඇත්තේ මෙවන් හාජා ගෙවැයෙහි (ද සොයියා වරිතය,262-263).

1. "සොන්ටපස්ප්‍රේ

ශ්‍රී මල්ලංකා සම්බුද්ධ ගාසනාමිබරයෙහි සඡේතිමත් කාරකාවක් බදු වූ ද බලංගොඩ තුඩිගොඩ ශ්‍රී පුද්රුගන මහා විභාරජ්පානයෙහි ඉජුනීත්තනාධියුද රාජකීය පණ්ඩිත පුද්‍රන බලංගොඩ ශ්‍රී සුධම්මවංශ මහා ස්ථාවර පාදයන් වහන්සේ චෙත ..."

2. ස්වස්ති

"..... ශ්‍රීධානාරී කදම්බ මල්ලරීමස්ථානයෙහි නිර්මල සුගන්ධා එහනය වන ඔබනුමා පැරණි විශිෂ්ට කුල පුත්‍රයන්ගේ ශ්‍රීයිවක් සත්වාරිතාතුවුලට සුවැශ්‍යා උහයුතුල පාරිඹුද්ධ සිංහල රුධිර පරපුරකින් උවත එනැඩ්ප්‍රකාර ගුණවග සිදුගත ඔබනුමා හම්බෙශගමුව ජනපද විදුහලේ විදුහල්පති මුරය ඉසිලිමෙන් දිගෙන් දින දියුණුකර ලිමෙන් යටෝක්තා ග්‍රාමයේ අතිවැද්‍ය පතා මෙහෙයවේක්වීම යාත්‍රිතාන්තය"

ස්වස්ථ වශයෙන් සමාස ඇත්තාවූ ද, සමාස රහිත වූද, දය ගුණයෙන් යුත්තවූ ද, වගිවිතියාක්ෂර බහුල වූද, පාණක්ෂර අඩු රවනා තොමෝ "මෙවදර්සිරිති" නම් වන බව පෙර සඳහන් කරන ලදී. ස්තූතියුහාඩිජන පත්‍ර ඇල යන් හාජා ප්‍රජනකාවය ද දක්නට ලැබේ.

1. "හිතාදර විදුහල්පති තුමනි,

මබ මැදහන් ය. තුලාවක් මෙන් මැදහන් ය. කරුණාවට නැදියකි. කෙසරිදු එහි ඇුනාම මෙන් පැණකරය. පොදු රන හිතකාමීය. මෙහැම පරයා සිඟ සිත දිනා තුවුන් යහමග යැවිවේ ය. සපුනාට දහමට නව පණ දීමට වෙර වැඩුවෙයිය.

ඉදින් මෙහියක හැර අන් පෙදෙසක සේවයෙහි යොමුම අපට දීරිය නොහැකි පාඩුවකි....”

2. “කළණකුල්ගත,

පියකරු ගුණපිරි ඔබ ඇමුවම අපමන් පිහුපූ පැවතුම ඇත්තියැ, සැදුහැත්තිය, නැණත්තියැ, කුල මැදුර මිණිපහනක් වන් ඔබ සපිරි කුරුණැත්තිමයැ, රට දය දිශුණු කෙරේ යොදා අදහස් ඇති ඔබ ඇසුරින් ලැබූ දුනුමෙන් අපි ඔබට ගැඹුත්තියලු. එමත ද, නාන් කිරියෙහි ඔබගේ සුරුමුහුරි බැවි, එහිලා අපට ද තියුණු පුහුණුවක් දුනි.”.

මිට අමතරව තත් ගුහාසිංහන රතු තුළ කාවනමය ගුණයෙන් අනුත භාෂාවකින් යුත් ගද්‍ය පායන් ද දායාත්මාන වෙයි.

1. “... පියදය මැතිද, ...

මබ ලය මඩිල උතුරා යන දරු සේනෙහස නමැති යමුනා සලිල දහරුවන් නියම රුදුන පිරිපුනත්ත තක්සලාවත් කුටිනෙකුට ශිල්ප ගාස්තු යාන දානයෙන් අප සිගිති දරු කැල පෝෂණය කළේය. මල් ගොමුවක් නරා වලක් සමඟ තොවනයෙන් ගලා යන සිහිල් සඳයෙස් දහර මෙන් උගත් තුළත් දිශුදු ධනවත් පිකවත් අනිතවත් පැම කෙරේ ඔබ මුවින් ගලා හැඳුනු සිහින් සිහාවත් කරුණාර කතාව පමණක් නොව ...”

2. “ඡය සිරි - පියසිසි

ආ'පර්පත් අග නැවෙන සිහිල් මදනල ය. තුරුමත රයන විහැශුන්ගේ කළකුතනායෙන් දසතම ඉම්භිරය. ප්‍රේරිත ගොඩයක් මත සඳයෙස් ය....”

ඉහත ආකාරයෙන් ස්තූති පත්‍රායන් තුළ අන්තර්ගත භාෂා ගෙලීන් ගෙන නැර දැක්වීමට පුළුවනා. ඇතැම් ස්තූති පත්‍රාවල සංස්කෘත සහ පාලි භාෂාවෙන් රවිත ග්ලේක් අන්තර්ගතව පවතී. පුසෙවිද සොයිසා මුදල් මන්ත්‍රීයවරයාණන්ට රත්මලානේ පදිංචි හේතුරුක් පින්තු අප්පාම් විසින් ඔප්පු කරන ලද ස්තූති පත්‍රායෙහි සංස්කෘත ග්ලේක් පාය දක්නට ලැබේයි.

1. ඇංගලන්තයෙදී ගගණප්‍රහවාමාතාංශ
පේයාතකනයාලිජනාපාකර සන්නිහායා
ලංකාලයා නිධිනිභා මුද්‍රකාය යාගෙනා
නොකාවනී පතිධිරෝමණී සම්මූහායා
2. ශ්‍රී ලංකා සම්පාදනයෙහි කරණ්, ඇල්පුරි කුමාරදු තෙ
ජ්‍රානිස් සොයිසා ගක්ඛරාසව හවුන්, වාර්ල්ස පුසෙවි මන්ත්‍රීගෙනා
කාභනා තුළති මැදිරේ මුදලිතයා, කෙසෙමනාගරදානායනා
දාතුං ක්‍රාන්කායිතෙන හදින්සත්‍යනයදාතාවරම්

(ද සොයිසා වරිතය, 261-262)

රාජකීය පණ්ඩිත පුරුෂ බලන්ගොඩ සුදම්මවංශ මහාස්ථානිර පාදයන් වෙත ශ්‍රී සද්ධරීම වාගීයවර යන ගෞරවෝපායිය සහිත ශ්‍රී සද්ධම්මවංශ අමරපුර මහානිකායේ සබරගුමව පළාත් ප්‍රධාන සංස්කෘත පද්ධතිය පිරිනැශීම හේතු කොටගෙන පල්ලෙවෙල වන්දුවීමල ස්ථාන ඇතුළු

පිරිස විසින් පිරිනමන ලද ස්තූති පත්‍රයෙහි පාලි ගාර්යාවක් අන්තර්ගත වේයි. ඒ මෙසේ ය.

“සම්බුද්ධ ධම්ම විනයේ සුවිසාර දනතං
රත්තෝ වියත්ත වදතො මහිතො සුදිසි
කාරුණ්‍ය පුත හදයෝ සදයෝ සුදමල
වංසාධාය තොතු පවරෝ සුවිරං විහාතු !

අක්ෂර වින්‍යාසය

අැතැම් ස්තූති පත්‍රයන්හි අන්තර්ගත හාජාවේ අක්ෂර වින්‍යාසය පිළිබඳ නිවරිදි තොවන තැන් බොහෝ ය. රිට හේතුව වන්නට ඇත්තේ තත් ස්තූති පත්‍රයන් නිරමාණය කරනු ලබන්නන්ගේ අධ්‍යාපන මට්ටම විය හැකිය. ස්තූති ගුහායිංසන පත්‍ර වෘත්තීයක් වශයෙන් කරන පිරිස උගත් බුද්ධීමත් පිරිසක් වූ නමුත් පසුකාලීනව එම තත්වය පිළිහි හිය බව පෙනේ. එම නිසාවෙන් තත් වෙනස සිදු වන්නට ඇත. මූල් කාලීන ස්තූති ගුහායිංසන පත්‍ර තුළ අන්තර්ගත හාජාවේ අක්ෂර බොහෝ විට සංයුත්ත ස්වරුපයක් ගත් අයුරු පෙනේ. රිට හේතුවන්නට ඇත්තේ මූල් කාලීන ස්තූති පත්‍ර සංස්කෘත පාලි වැනි සම්භාවන හාජා තත්ත්වයන්ගේ අසුර ලැබීමත් විද්‍යේ ස්තූති පත්‍ර රවනා කිරීමත් නිසා විය හැකිය.

ස්තූති පත්‍ර තුළ අන්තර්ගත කාච්‍යාමය ලක්ෂණ

සිංහල ස්තූති කාච්‍යායේ පසුකාලීන ප්‍රවණතාවක් වන ස්තූති පත්‍ර, සාහිත්‍යමය අගයකින් යුත්ත වන්නේ ය. එහිදී ස්තූති පත්‍ර තුළ අන්තර්ගත කාච්‍යාමය ලක්ෂණ පිළිබඳ විමර්ශනය කිරීමේදී පැහැදිලි වන්නේ ප්‍රධාන සංකල්ප 3 ක් යටතේ තත් වෙශස්‍ය සලකා බැලිය හැකි බවයි.

1. අලංකාර හාලීතය
2. රස සංකල්පය
3. විරිත්වල ස්වභාවය වශයෙනි.

කාච්‍යාමය අලංකාර හාලීතය

ස්තූති පත්‍ර තුළ අන්තර්ගත හාජාවේහි කාච්‍යාමය අලංකාර හාලීත කර ඇති බැවි පෙනේ. එහිදී සුවිශේෂී ලක්ෂණයක් වන්නේ, මහනුවර යුගයට අයන් ප්‍රගස්ති හා සටන් කාච්‍යාවල මෙන් මේවායේ හාලීත හාජා විලාසය අතිශේෂකත්‍යාලංකාරාදිය බහුල, ගබ්ද දිවතියෙන් අනුන වූවක් එමසි (පිළියුතුවර්ධන, 2002:308). ගුහායිංසනයට ලක් කරන පුද්ගලයාගේ අභ්‍යන්තර සහ බාහිර ගුණයන් අති උත්කර්ෂයෙන් වැනිමේදී තත් කතුවරු යොදා ගත් බැවි පෙනෙන්නේ අතිශේෂීතියයි. අතිශේෂීති අලංකාරය පිළිබඳව සුමද් දැන්වාවාරියයෝ කාච්‍යාදිරියයේදී මෙසේ කියති.

"විව්කා යා විශේෂසය - ලොකසීමාතිවත්තින්
අභාවතිගයෙකතියා ගුණ - දලඩාරෝත්තවා යථා"

වැනිනා කළයුතු එස්තුව පිළිබඳ විය හැකි ප්‍රමාණය ඉක්මවා කිම "අතිගයෙක්ති, නම් වේ. මෙය කට්ඨා විසින් සම්භාවිත ග්‍රේෂ්‍ය අලඩකාරයෙකි (කාච්ඡාදර්ශය,2000:140). සමහරු ස්වභාවාක්තිය හැර අනෙක් සියලුම අලඩකාරයන්ට ව්‍යවහාර කරන සාමාන්‍ය නාමයක් අතිගයෝක්තිය හඳුන්වති. "වෙනුකති, යනු ද මේ "අතිගයෝක්තියටම ව්‍යවහාර කරනා පදුනීය නාමයක් සේ ද සලකති. ඒ බව

"සෙව සවිතු වෙනුකති - රත්කය 'සේයී විභාවතෙන
යතෙනා සත් කට්ඨා කායනී' - කොළඹකාරෝ 'නයා විනා'

යනුවෙන් වාමනයේ පවසනි. අතිගයෙක්තියම සියලු තන්හි 'වෙනුක්ති, නම් එය නිසා අතිය බබලයි. කට්ඨු විසින් එහි උත්සාහ කටයුතුයි. එසින් තොරවූ අලඩකාරය කුමක්ද? යනු එහි අදහසයි.

"අත්‍යුත්තිරතිගයෙකතියායිකියමින් ව්‍යශ්හවිටයේ විය හැකි ප්‍රමාණය ඉක්මවා කිම "අතිගයෙක්ති, නමයි පවසනි.

"ලොකසීමාතිවතනයා - වසකුධම්පා තීක්ෂනනම්
හලවදතිගයා නාම - සමහවා "සමහවා ද්‍රීඩා" ය
(කාච්ඡාදර්ශය,2000:144-145)

අත්තිපුරාණයෙහි දක්වමින් ප්‍රස්තුත හෙවත් වැනිනා කළ යුතු වස්තුවෙහි ලෝකසීමාව ඉක්මවා කිම 'අතිගයෙක්ති, නමැශි ද, සම්භාව අසම්භාව, වශයෙන් දෙවදැරුම බව ද කියති. "ප්‍රස්තුත වස්තු නොත්‍යාධීකාතකම්කාති රතිගයෝක්ති රීති ලක්ෂණම්" යනු පවසමින් වැනිනා කළ යුතු වස්තුව පිළිබඳ ඉතා උසස් වැනිම "අතිගයෙක්ති, යෙහි ලක්ෂණ බව අවසාන වශයෙන් තීරණය කරති. ගද්ග්‍ර පතිරාජ නිමි රචන සිද්ධා සරගරාවෙහි ලකර අදියරේ දී අතිගයෝක්තිය සම්බන්ධව කියන්නේ මෙසේය.

"අති නැති කැර ගොඹ
නැති ගුණ කැරද අති සේ
පවසන වෙසෙස් අරුතක්
එ වියු විරුදු වා නම්" (සිද්ධාසරාව,1962:357) වශයෙනි.

එනම්, ඇති ගුණ නැති සේ කැර ගොඹ, නැති ගුණ ඇති සේ කැර ගොඹ විශේෂ හෙවත් වෙනා අර්ථයක් ප්‍රකාශ කොට කියන කළ ඒ විරෝධ උත්ති නමැශි කිහි. යනුවෙනි. මෙම තත්ත්වයන් ස්තුති තුළ අන්තර්ගත වන්නේ ය. ඒ සඳහා නිදුසුන් මෙසේ ය.

1. “..... ඔබ මැදහත් ය. කුලාවක් මෙන් මැදහත් ය. කරුණාවට තදියකි. කෙසේදී එහි ඇතා මෙන් පැණසරය. පොදුජන හිතකාමී ය....”

2. “..... වා කත රූ කරන මුව මධ්‍යලේඛී ගොයේදේ ජේසින උර මඟුර සිරි දේරිය ගොයේදේ”

පියදස් මැතිද

ඔබ ලය මධ්‍යල උතුරා යන දරු සෞනෙහස නමැති යමුනා සලිල දනරුවන් තියම රුදන .. මල් ගොමුවත් නාරා වලින් සමසේ නොවෙනස්ව ගලා යන සිංහල සඳ රස් දහර මෙන් උගත් තුළත් දිලිදු ධනවත් හිතවත් අහිතවත් සැම කෙරේ ඔබ මුවින් ගලා හැපුනු සිහින් සිනාවත් කරුණාබර කතාව පමණක් නොව”

3. සැරද !

සතර සරණ පහසින් පිවිතුරු සකල සැපතින් පිරිසිරි මෙසිලින
සුපහන් දියුණින් අගතැන් පැමිණි.

බටහිර පෙදෙස කළුතර දිකාහි සුසිරිතින් හෙබේ තදන පුදනත් සෙවුන
කොට්ඨාස තැම් ගම්වර ලක්කෙල දනැති නොකළේ කුලැති

..... තදන තදනීයවන සකල ලලන ලිලායෙන් ලාලනීය වූ තැන්සි තරුණ
මැතිණිය....

කළුණ කුල්ගතන,

පියකරු ගුණපිරි ඔබ ඇම විටම අප මන් පිනවු පැවතුම් ඇත්තියැ. සැදැනැතිකියැ. තැණැතිකියැ කුලමැදුර මිණිපහනක වන් ඔබ සපිරි කුළුණැතිමයැ. රට දය දියුණු කෙරේ යෙදු අදහස් ඇති ඔබ අසුරින් ලැඩා දුනුමෙහි අපි ඔබට
භයැතියමු. එමතු ද නාන් කිරියෙහි ඔබගේ සුරඹුහුව් බැවි එහිලා අපට ද
තියුණු පුහුණු වක් දුනි.

සුහද මැතිණ,

තදන ගුණ තිදනෙත් බදු වූ ඔබ මෙදින රැවැති දනැති තරුණ මැතිදෙකු සරණ
ලැබුයෙන් අප අත් කළ සතුව පමණ නොකළැති.

සෝමා අලංකාර සාරීතය

ස්තුති පත්‍රයන්හි අන්තර්ගත භාජාවේ සුවිශේෂී ලක්ෂණයක්
වන්නේ උපමා හාවිතයයි. ගුහාඡිංහයට ලක් කරන පුද්ගලයාගේ බාහිර හා
අහ්‍යන්තර ගුණ කදම්භය උක්තරුහෙයන් වර්ණනා කරනු පිණිස උපමා
යොදා ගන්නට ඇති බැවි අනුමාන කළ හැකිය. මා හට ලැබේ ඇති ස්තුති
ගුහාඡිංහන පත්‍රවල අන්තර්ගත උපමා මෙසේය.

- “පියාල සාකාවන් මත පියවිදන් බෙනෙමින් මල් මුවරදීන් තැනැවමින්
නැලුවෙන කරුණ පුවලක් මෙන්.”

- “ප්‍රී ලංකා ගණ මධ්‍යත්වයෙන් හිමිවායමාන ප්‍රභුත්වාන කොළඹේ නාගරාභ්‍යාන්තරයෝගී නිවාස තුළ ගතුළුන හස්තීන්ගේ මානමද කුම්ජස්තලයන් ප්‍රධානය කරන්නාවූ විතුමානවීත පිංහරාරයු බැඳු එය”

රස සංකල්පය

රස සංකල්පය ප්‍රධාන වශයෙන් දෙවදැරුම් ය.

1. ගබ්ද රසය
2. අප්ප රසය වශයෙන්.

ස්තූති පත්‍ර තුළ අන්තර්ගත ගබ්ද රසයට හිමිවන්නේ සුවිශේෂී තැනකි. එම හේතුවන්නට ඇත්තේ ස්තූති පත්‍ර කියවා ප්‍රධානය කරන දෙයක් බැවින් විය තැකිය. ගබ්ද දිවනියෙන් ආස්ථ වූ අක්ෂර සංයෝග තුළින් සහ අනුප්‍රාස බහුල යෙදුම් තුළින් තත් රසය ප්‍රකට කිරීමට ලේඛකයේ උත්සාහ දරනි. එහෙයින් ස්තූති පත්‍රවල හාජාව සාම්ප්‍රදායික මෙන්ම සංස්කෘත පද මිශ්‍ර ගාස් ගෙලියකින් යුත්ත වන බව පෙනේ. තත් රසය උත්පත්තිය සඳහා කතුවරු තොයෙක් ක්‍රමෝපායන් හාවිත කරන අතර, ලෝකයාගේ පාණ්ඩිතය අනුව එය විවිධාකාර ස්වරුප ගනිත්. මින් බිජිවන්නේ මධුර මනෝහර හාජා රටාවකි. මේ සඳහා නිදසුන් ස්තූති පත්‍ර තුළින් ගෙන හැර දැක්වීමට ප්‍රථම්වන.

1. සත්‍ය වත්ත බරන සකත, දිනිදුතරිදු ගිරිය උවිදු, අනත, තිනෙත සුරගුරු, කමල් කල රා මිහිකත බැංකල විධිසන, නතදු සුමතන යන මෙලෙවැසි, සතට සතන සෙන සළසන, මෙවුරු මෙත් යොමා.

මෙහි “ත, ස, ර, න, ම යන අක්ෂර අනුප්‍රාස කිරීමෙන් සහ අකුරු ක්‍රනෙන් තුනට පද වෙන් කිරීම තුළින් ගබ්ද දිවනියෙන් යුත් රිද්මයක් තිපදවා ගෙන තිබේ. මෙම පද පැරකුම්බා සිරිතා සිහිගන්වයි.

2. සතර සරණ පහසින පිවිශුරු සකල ගැජිතින් පිරිකිරී මෙසිරිලක පුරාසන් දියුණින් අගත්තේ පැමිණි බටහිර පෙදෙස කළුතර දිසාහි පුසිරින් හෙබ් තදන සුදනාන් සේපුන කොට පිටිය නම් ගම්වර ලකල කළ දනැති තොකලෝලේ කුලැනී
....

මෙහිදී ස, ර, න, ල, ක යන අක්ෂරයෝ අනුප්‍රාය විම තුළින් ගබ්ද රසය ජනිත වී ඇත. මූල් කාලීන ගුහාඩියන පත්‍ර තුළ සංස්කෘත පද බහුල සාම්ප්‍රදායික ගාස් හාජා ගෙලිය ගොදා ගෙන ඇත්තේ ගබ්ද රසය ජනනය කරනු සඳහා ය. මෙම හාජා රීතියේ එන මහ පාණ බහුල කයේර අක්ෂර රීතියන්, තත් අක්ෂරයන්ගෙන් බැඳි වවන සමාස කිරීමන් නිසා ගබ්ද දිවනියක් ඇති වේ. ඒ මෙහේ ය.

අතුම් දැකා විව්‍යාජන කිවිහු, කාච්‍රා ගාස්ත්‍රායේ එන පිළිතු දුෂ්කර බන්ධනයන්ගේ ඒවා මොනාවට සැරසුත. මාතර කන්දබඩපත්තුවේ පදිංචිව සිටි දිග්‍රාක් ලෙවනාරිදස් දියානායක අප්පූහාම් විසින් සැම්පන් රාජපත්‍ර මූදලින්දුන්ට ඔප්පූ කරන ලද පදා සිලෝ 26 කින් සමන්විත ස්තූති කාච්‍රා ප්‍රබන්ධයෙහි අරධහුම, තාලවාත්ත, අව්‍යාප්‍රාල, දිවජ, දුරපත පස්සපත්‍ර හා වතුරු ජාල යන දුෂ්කර පදා බන්ධන ඇතුළත් ය. අරධහුම ලක්ෂණයට නිදසුන් මෙසේය.

සද රස යුරු යස
දස දම රකි රදකු සම
රද බප ගුණ මෙතුම
සතපර සතුරු කති

පුදිලන
වන
කළුණ
ලිමනන

(විශයුවීවර්ධන, 2002:309)

මහනුවර හා මාතර කිවින් අතර අතර ජනප්‍රිය වූ දකුණු ඉන්දියානු සාහිත්‍යානුහාවය ප්‍රකට "සින්දු" (මේවා රජයිංහ ස්තේන්ත්‍රායන්හි මූලින්ම දක්නට ලැබේ.) මේ වන විට නාඩිගම් හි ද ආහාසය යම් පමණකට ලැබ ගුහායිංසන කාච්‍රායන්ට ඇතුළත් වී තිබේ (විශයුවීවර්ධන, 2002:309). සි. දොන් බස්තියන් විසින් රාජ්‍ය ද සොයිසා වරිතය නමැති කෘතියෙහි සුසෙවී ද සොයිසා මූදලින්දුයානන් වෙත ඔප්පූ කර සිටින ලද ස්තූති පත්‍රයක කොටසක් මෙසේ දැක්වීය හැකිය. එය ඉත්තිසය කොටසකින් සහ දීර්ස සින්දුවකින් යුත්ත වේ. එහි අරධයක් පහත වේ.

ඉන්නිසය.

අලක තම් පුරය සුරු නළනි දත් ඇපුරු කළ පිටි	සිටින් පසිදුමේ දිවයි	නේ
කළක ඉන් ග්‍රීසි කුමරු ඇයැතෙන් බඳුරු කළ සරි	මෙවන් මැතිදු පුතු සමඟ	නේ
තිලක වන් මතු ඇපුරු කර පෙමින් මහරදුල	සිරිහරින් පුරුදු ලෙක මනමේ	නේ
සලකමින් වම් මිතුරු නව රුවන් පඩුරුකළ සිටි	රදුන්නේ මුදුනෙ දිලි මැතිමි	නේ

සින්දුව

සොබන කනකගිරි මුදුන පැමිනෙනහමින සුදිලි :

තැන් පතුරණ නිමැදි

එදින මැනික දිරි ගන් රජ වාසල මූදල : දස අතිනති බැවලි

සොබන කනක සිටි මුදුනත දිලනා : එදින මැනික පිටි දනමත දිනකා

නොමින තොගයක සිටි විතරණ දෙළිනා : නෙදන අතෙන

සිටි ලොබමල හැනා

(සොයිසා එරිතය, 263-264)

මෙම මුදලිවරයාට රත්මලානේ පදිංචී හෙතැයි පින්තු අප්පුහාම් විසින් ඔප්පු කරණ ලද ස්තූති පත්‍රය පිළිබඳ ගසායිකා විරිභාගයෙහි මෙසේ කදහන් වේ.

"..... පෙර රාජ රාජ මහා මාත්‍රාදීන්ටත් කාචා ප්‍රත්‍රිත ස්තූති පත්‍ර ඔප්පු කරණ සිරිතක් ඇති හෙයිනුත් ප්‍රසංගාචාරානුකූල ලෙසින් සංස්කෘතයෙන් පැවත්තා භාෂාභාවෙන් බඳතා ලද "ප්‍රහැක කෝජ තම් පැඩිඛා කාචාවත්" ඔප්පු කරන්නෙකුම් . හේ මෙසේයි.

ආංගලන්තදෙය ගෙණ ප්‍රසංගාචාරානු
ජ්‍යාත්‍යාපන ප්‍රත්‍රිත ස්තූතියා
ලංකාපොෂ නිධිත් හා මුදිතාය යාසා
නොකාවත් පතිඥරාමණ සම්මතාය"

ස්තූති පත්‍ර තුළ අන්තර්ගත විවිධ විරිත් අතුරින් සැහැලි වලට හිමිවන්නේ සුවිශේෂත්වයකි. මෙවා තුළ වැඩි වශයෙන් අන්තර්ගත වන්නේ දසපද සැහැලිය.

1. සැරද කොතලාවල - ඩී.එස්. අප මැති සඳ සයනිහි ඉඩුරු විද විද - නිසරුණ සරණ ලබමින්

සිමෙන් සිරිමෙන් දහ මන වසන	කෙරු
කාගේ මුවද ගුණ ගුණ ලෙස සියිනි	දරු
චි.එස්. කොතලාවල මැතිතුමන්	ගරු
ගම්පති ලොවේ පුරවරයෙහි පොලොන්	තරු
අැති නැති දා දෙනිනක් එකම	නිතා
ගෙන යන යහ මගේ මහකාලෙනි	දිමුතා
කියලින් ආපුශ්චවන් දී අපට	අතා
ආපි පත් නැඹුම් බැතියෙන් ඔබ	සැරුනා

පෙරමු "යහගි ඇරුමුම" (අතුම් විට දසපද තැල්ලක්) වෙනුවට සිවිපද පදා රවිය ද ස්තූති පත්‍ර තුළ දක්නට ලැබේ. ඒ.ඊ. ගුණසිංහ මන්ත්‍රීනුමාගේ විවාහය නිමිති කොට ගෙන "හිතෙක් වූ කම්කරුවන් විසින් ප්‍රදානය කෙරුණු" ස්තූති පත්‍රයේ ආරම්භය මෙසේ ය.

පසුගිය වතාලේ කමිකරු විපත ස	දා
පසුගිය හොටි යුත්තන් ඔල සිද්ධානාම	දා
එසුව දෙනු පිළිස කන් කළ බව පැහැ	දා
අසුව කෙනෙක් තුති නොකෙරද ඔබට	මෙදා

කොළඹ තායරිකා මන්ත්‍රී ආර්. ප්‍රේමදාස මහාතා විසින් "ලීනයේ පිකිං තුවර සිට කේ. ඒ. විල්සන් අබේරත්න මහතා වෙත එවා තිබූ මගුල් තුති පත සිවිපද එලිසම පදා අටකින් යුත්තය. හම්බෙගමුව, රජයේ විදුහල්පති කරුණාරත්න සුරියාරවිවි මහත්මා තෙත්ල්ල රජයේ විදුහල්පති වශයෙන් පත්වයාම නිමිති කොට ගම්වැසියෙන් විසින් පිරිනමන ලද ස්තූති පත්‍රයෙහි සිවිපද කාචා 6 කින් සමඟ්වීන ය.

මෙම මුදලිවරයාට රත්මලානේ පදිංචි හෙනුදික් පිත්තු අප්පූහාම් විසින් ඔප්පූ කරණ ලද ස්තූති පත්‍රය පිළිබඳව සොයීයා වරිතයෙහි මෙසේ සඳහන් වේ.

“..... පෙර රාජ රාජ මහා මාත්‍යාධින්ටත් කාව්‍ය ප්‍රබන්ධ ස්තූති පත්‍ර ඔප්පූ කරණ සිරිතත් ඇති හෙයිනුත් ප්‍රසකාවානුකූල ලෙසින් සංස්කෘතයෙන් ප්‍රතිඵාශාත්‍යන්තරිත සංස්කෘත හාඡාවන් බඳනා ලද “ප්‍රහදක කෝජ නම් සහිතයා කාව්‍යවක් ” ඔප්පූ කරණේමෙහි - හේ මෙයේයි.

ආංගලන්තදෙය ගගණ ප්‍රහවාමසනාංශ
ජ්‍යෙෂ්ඨයාපාර්තනපර්තකර සත්ත්විහායා
ලංකාපයා නිධිනි හා මුදිනාය යාසො
නොකාවනී පතිඹිරෝමණ් සම්මතායා”

ස්තූති පත්‍ර තුළ අන්තර්ගත විවිධ විරින් අතුරින් සැහැලි වලට හිමිවන්නේ පුවියේෂන්වයකි. මේවා තුළ වැඩි වශයෙන් අන්තර්ගත වන්නේ දසපද සැහැලිය.

1. සැරද කොතලාවල - ඩී.එස්. අප මැති සඳ සයනිහි ඉසුරු විද විද - තිසරණ සරණ ලබමින්

කිමෙන් කිරීමෙන් දන මන වසන	කෙරු
කාගේ වුවද ගුණ ගුණ ලෙස හිසිනි	දරු
ඩී.එස්. කොතලාවල මැතිතුමන්	ගරු
ගම්පති ලොවේ පුරවරයෙහි පොලොන්	තාරු
අැති තැකි දා දෙනිතක් එකම	හිත
ගෙන යන යහ මගේ මහකාලෙනි	දිමුත
කියලින් ආපුබේවන් දී අපට	අත
ආසි පත තබමු බැතියෙන් ඔබ	සුරක්

පෙරවු “යහගි ඇරුමුම” (අතැමි විට දසපද හැල්ලක්) වෙනුවට සිවිපද පදා රචනය ද ස්තූති පත්‍ර තුළ දක්නට ලැබේ. ඒ.ඊ. ගුණසිංහ මන්ත්‍රීතුමාගේ විවාහය නිමිති කොට ගෙනා “හිතෙහි වූ කම්කරුවන් විසින් ප්‍රදානාය කෙරුණු ” ස්තූති පත්‍රයේ ආරම්භය මෙසේ ය.

පසුගිය වතාවේ කම්කරු විපත ස	දා
පසුබව නොවී දුන්නන් බල සිදුනොම	දා
එසුව දෙනු පිළිස කන් කළ බව පැහැ	දා
අැසුව කෙනෙක් තුකි නොකෙරද ඔබට	මෙදා

කොළඹ තාගරික මන්ත්‍රී ආර්. ප්‍රේමදාස මහාතා විසින් “විනයේ පිකිං තුළර සිට කේ. ණ. විල්සන් අබේරත්න මහතා වෙත එවා නිඩු මගුල් තුති පත සිවිපද එලිසම පදා අටකින් පුක්තය. හම්බෙගමුව, රජයේ විද්‍යාත්මක කරුණාරත්න සුරියාරවිවි මහත්මා තෙව්ල්ල රජයේ විද්‍යාත්මක වශයෙන් පත්වයාම නිමිති කොට ගම්වැසියන් විසින් පිරිනමනා ලද ස්තූති පත්‍රයෙහි සිවිපද කාව්‍ය 6 කින් සමන්විත ය.

ස්තූති පත්‍රයක එය පුදානය කරන්නවුන් තුළ පහළ වූ අවස්ථාවේට්ටිත ප්‍රීති ප්‍රමෝද්‍යය “... මෙසේ සංගීතාලාපයට නැහුණු බව” අවධාරණය කෙරිණ. 20 වන සිවයසේ දෙවන තෙවන දසකයන්හි, විශේෂයෙන් මධ්‍යම පංතිකයින් අතර ජනප්‍රිය වූ තුරුතින්හි ඇතුළත් ගිත හා ඉංග්‍රීසි හිත තාලයන්ට ප්‍රබන්ධිත “සිංදු” හතරකින් තත් ස්තූති පත්‍රය සමන්විතය (විජයග්‍රීවරධන, 2002:297).

01. සිංදුව

රාගය - සංත්‍රාහරණ, තුලය, දදාරා, මධ්‍යලය
සරා සිරි රදි - සතන් මතා බැඳී
අලේ මෙදුම් පති - ලබා සැපා සඩී
විරා කළක් යෙහෙන් - සියන් තරු මැදේ

දිනේ සිංදු ලෙසින් - රුවන්තියා බෙලෙන්

02. සිංදුව

වෘත්තය : රාජගේ ගේරා,
ආචාරයිලා - ප්‍රේම උදාරා - දිනු සිය මිතුරුන්ගේ
සතන කමල වන විකාශ - සූම්ජ්‍ය ගැනැති ලිඛිරු සේම
මැනිදා ඇස්. ධර්මදාස
වෙන් හී මෙහිතා - පාමු සතෙක්සා

කාලීන ජනප්‍රිය සමාජ ප්‍රවණතාවන්ට අනුකූලවීම හේතුවෙන් සාම්ප්‍රදායික දිස්පද සැහැලි, සිවිපද එළියම පදන ආදියෙන් විරුද්ධ ස්තූති පත්‍ර තුරුති ශී තතු හා බිජිලා තාලයන්ට අනුව පැබැඳී ශී සින්දු එක් වූ බැවි මේ අනුව පෙනේ.

සිරිසේන ද අල්විස් මහාත සහ ගොමලින් සිසිවති මහත්මිය විවාහ මංගලය හේතු කොට ගෙන ඇස්. ඇලිස් පියදාස ඇස්. කරලැයින් තොශනා සහ ඇස්. රොටලින් තොශනා යන අය විසින් පිරිනාමන ලද ස්තූති පත්‍රයෙහි අඩංගු ශිතිකා අවෙන් දෙකක් මෙසේය.

ආ ! සිරි - පින් ! සිං

1. ලාලො ලාලා ! ලෙ ලෙ ! - ලාලො ලාලා !
ලාලො ලාලා ! ලෙ ලෙ ! ලාලො ලාලා !

2. වාසනා ගුණෙන් ! උවනත ! - පා වෙති දිලේ !
පාසනේ පියේ ! - දෙපළට ! - ආපිරි මැමේ !

මේ අනුව පැහැදිලි වන්නේ ගුහාසිංසන පත්‍ර තුළ අන්තර්ගත කාව්‍යයන් විවිධ විරින් හා දුෂ්කර බින්ධයන්ගෙන් උපලක්ෂිත බවති. ස්තූති පත්‍රවල සාහිත්‍යමය අගය ඉතා උසස් අන්දමකින් යුත්තව පැවැති බැවි මේ අනුව අනාවරණය වෙයි.

නිගමනය (Conclusion)

තුති පබද හෙළ සාහිත්‍යයට තාව්‍යාගයක් තොටත්තේ ය. පුරාණයේ පරන් තත් පබද පිළිබඳ වූ ඇත්තාප්‍රචාරය විරෝධී වූ අවස්ථා, බුදුන් වහන්සේ රාජරාජමහාමාත්‍යවරුන් මෙන්ම වෙනත් පුදුන්, ගුණෝත්කර්ෂයෙන් වනු එකීස විරෝධ ශිලා ලේඛන මෙන්ම පොත පත් ඇසුරින් දාෂ්‍යමානික ය. කෝට්ටේ පුගයේදී හාර්තිය සාහිත්‍යානුහාගයෙන් සිංහල සාහිත්‍යට එක් කර ගැනුණු තුති කාච්‍යා, දැක්ෂිණ හාර්තිය සාහිත්‍යාගයෙන්ගේ බලපෑම් නිසා මහනුවර පුගය තුළදී උදිෂ්‍යියට සපැමිණ කොළඹ අවධියේ උදාවත් සමගම තාව මුහුණුවරක් ගත්තේ ය.

මෙසේ හෙළ තුති කාච්‍යායේ හායනීය අවස්ථාවේදී එයම තාව මුහුණුවරකින් පෙනී සිටිමක් ලෙස ස්තූති පත්‍රයේ බිජිටීම සැලකිය හැකිය. යටත් විෂ්ක්‍රීති පාලන කාලයේදී ලාංකේස් ජන සමාජය තුළ පහළ වූ විවිධ ප්‍රවණතා හේතු කොට නැව්‍යකරණය වූ තත් සාහිත්‍යාගය මුදුණ ශිල්පයේ ව්‍යාප්තිය නිසා සාමාන්‍ය ජනතාව විෂයෙහි ද වඩාත් ජනප්‍රිය වූ බැවි පෙනේ. 19 වන සියවසේ අග හාගයේදීත් 20 වැනි සියවසේ මූල් දසක කිහිපය තුළත් මධ්‍යම පන්තිකයන් අතර මෙන්ම ග්‍රාමීය ජන කොටස් තුළ ද තත් සාහිත්‍යාගය ජනප්‍රියව හිය අතර 20 වන සියවසේ මධ්‍ය හාගයෙන් පසු හායනීයත්වයට පත් විය.

බොහෝ විට 19 වන සියවසෙහි පමණ ජනීතව 20 වන සියවසේ මූල් දශකයන්හි උදිෂ්‍යියට පත් කළේ කොළඹ හා ගෝක ප්‍රකාශ කාච්‍යා මෙන්ම ගුහාඩිංසන රඛානාද එම සියවසේ අවසාන දසකවලදී ක්‍රමයෙන් ඇතුළත් වන්නට යෙදුණු සැටියෙකි. පෙර කි රවනාද්වය දැනුදී ඉදින් හමුවන තමුන් ගුහාඩිංසන පත්‍රිකා නම් සුදුර්ලහය.

උසස් සාහිත්‍යමය අයයකින් පුත්තක් ලෙසින් තත් සාහිත්‍යාගය හඳුනා ගත හැකිය. තුති පන්ති අන්තර්ගතය ඉතා උසස් ලෙසින් නිමත් ඇති බව පැහැදිලිය. එනම් තුති පත්‍ර හාඡාව, කාච්‍යාමය ලක්ෂණ විරිත් ආදිය පුරාණ හෙළ තුති පබද සිහිගත්වයි. මූල් කාලීන තුති පත්‍රයන්ගේ හාඡාව සකු පාලි මිශ්‍ර ගබඳවම්බරයෙන් පුත් සාමේපවත් සාම්ප්‍රදායික ගෙයියකින් පුක්ත වන්නේය. තමුන් පශ්චාත්කාලීන ගුහාඩිංසන පත්‍රයන්ගේ බස වහර ක්‍රමයෙන් ලිඛිල් වූ අන්දමත් එලෙසින්ම ලිඛිල් වූ කළේ පබදුම් ශිත බවට පෙරපුණු සැටිත් අවධාරණය වෙයි. 19 වන සියවසේ අග හාගයේදීත් 20 වන සියවසේ මූල් දසක කිහිපය තුළත් මධ්‍යම පන්තිකයන් අතර මෙන්ම ග්‍රාමීය ජන ගොටස් අතර ද ප්‍රසාදයට පත් වූ නාඩිගම්, කුරුඩා ආදි නාට්‍ය රවනාවනුත්, සෙසු ශිත හා බයිලාවනුත් ගුහාඩිංසන රවනාවන්ගේ හාඡා තත්ත්වය කෙරෙහි තොමද්ව බලපෑවේ වනා.

පුරුව සාජා සාහිත්‍ය ඇළානය පිරිපූඩ්‍ර ලකුණු පස්චාත් කාලීනව සම්පාදිත තුති පත්ති මොනාවට දිස් වත්තේ ය. ඒවා බොහෝමයක් පුරුව රවනාවත්ගේ දුරුවල අනුකරණ වෙයි. සිංහල රවනාවත්ට පමණක් සිමා නොවී පාලි හා සංස්කෘත ගාර්ථ යෙළුක බන්ධනයන්ගෙන් සාවේෂවත් වූ ඉහායිංසන පත්‍ර 20 වැනි සියවසේ මැද කාලයෙන් පසුව අපවත් වූ සෙයකි.

මෙවත් උසස් සාහිත්‍යාංශ අද්‍යතන සමාජයෙන් තැක්කටම තැක් වී ගොස් ඇති බැවි පැවසීම කෙරුණුවට කරුණකි. මා හට ලැබුණු තුතනම ඉහායිංසන පත්‍රය, සන්නාස් පත්‍රයන් ඉහායිංසන පත්‍රයන් අතර ඇති වෙනස පවා නොදුත් පිරිසක් විසින් රවිත එකකි. මෙවැනි තත්ත්වයක් උදාවීමට හේතු සාධක වී ඇත්තේ ස්තූති පත්‍ර නම් වූ සාහිත්‍යාංශය සමාජයෙන් ගිලිහි යාමකි. මෙම ගිලිහි යාමට හේතු වත්තට ඇත්තේ එක් විසි වන සියවසෙහි ත්වත් වන මනුෂ්‍යයා ව්‍යාජස්තුති ප්‍රතික්ෂේප කිරීමට තරම් අකුටිල වීම නොහොත් කළුගුණ වැනුමහිලා අතුත්සුක ගුණමකුවීම යන අන්ත දෙශකන් කවිරක්දැයි සිතා ගැනීමට අපහසුය.

කෙසේ නමුත් සිංහල ජාතියේ අන්තරාජ්‍ය පෙන්තුම් කරන උසස් සාහිත්‍යාංශයක් වන ස්තූති ඉහායිංසන පත්‍රයන්හි, වරිනාකම තුවාදක්වීම්න් වර්තමාන සමාජයට කියා දෙමීන් මතු පරපුර වෙනුවෙන් යක ගැනීමත්, ආරක්ෂා කර ගැනීමත් එය තැවත සමාජයේ ස්ථාපිත කරවීමත් සිංහල ජාතියට මෙන්ම සිංහල සංස්කෘතියට කරන මහගු සත්තාරයකි.

ආශ්‍රිත ගුණීය නාමාවලිය (Reference)

ආරියවිංග, නිමල්. (1966). "පෙරලි තටෙන සහ ඇනැලේපොල තටෙන"සාහිත්‍ය විශේෂ කළාපය, සංස්: පි.ඩ්. සන්නාස්ගල හා ලිල් ගුණසේකර, කොළඹ: මෙට්ටරේ මුද්‍රණාලය.

ආරියවිංග, අඛය. (1966). "සිංහල ප්‍රගස්ති හා හටත් කාචයන්හි උඩිහාසික අගය"සාහිත්‍ය විශේෂ කළාපය, සංස්: පි.ඩ්. සන්නාස්ගල හා ලිල් ගුණසේකර, කොළඹ: මෙට්ටරේ මුද්‍රණාලය.

කුලපුරිය ,ආනන්ද. (1966). "පැරකුම්බාසිරිත"සාහිත්‍ය විශේෂ කළාපය, සංස්: පි.ඩ්. සන්නාස්ගල හා ලිල් ගුණසේකර, කොළඹ: මෙට්ටරේ මුද්‍රණාලය.

හිරා සංදේශය.(1962).සංස්. ර. තෙන්නතොන්, කොළඹ:හි ලංකා ප්‍රකාශක සමාගම.

ගොඩකුණුර, පි.ර.(1999).සිංහල සාහිත්‍ය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, පාදුක්ක: රාජ්‍ය මුද්‍රණ නීගිතත සංස්ථාව.

රයතිලක, ස. මු. (1966). "සිංහල ප්‍රගස්ති හා හටත් කාචයන්හි අන්තරාජ්‍ය සම්බන්ධය හා අවසානය" සාහිත්‍ය විශේෂ කළාපය, සංස්: පි.ඩ්. සන්නාස්ගල හා ලිල් ගුණසේකර, කොළඹ: මෙට්ටරේ මුද්‍රණාලය.

පස්කුජාසේන, නාහල්ලේ. සන්නස්ගල, පුද්ධිච්චලය.(1949). සිංහල කාලීන සාහිත්‍යය, කොළඹ: දිනමිණ මුද්‍රණාලය, ලේඛ හටුස්.

රැඹුවුම්බා සිරිත (සිංහල ප්‍රගස්ති හා තටත් කාව්‍ය 1),(1997) සංස්: රෝහිණී පරණවිතාන, මධ්‍යම සංස්කෘතික අරමුදල.

යටවර, එම්.ඩී.එම්.එස්.(2005). තිළමහායෝධ්‍යා, වරකාපොල: ආරිය ප්‍රකාශකයෝ.

විරපුරිය, පී. ඩී. එස්.(1966). "රබේල් හටන", සාහිත්‍ය විශේෂ කලාපය, සංස්: පී.ඩී. සන්නස්ගල හා ලිල් ගුණසේකර, කොළඹ: මෙටිරෝ මුද්‍රණාලය.

වෙත්තකිංහ අප්පුහාම්, මාපල්ලේ ඩී. පී.(1947). ගුරුත්වානු සහ ඇලුවා මූදලිතුමා, බොරුව්ල: ලංකාභිනව විද්‍යානා යත්තුළය.

විතුමකිංහ, කේ.ඩී.පී.(1973). කොට්ටෙ පුගයේ සිංහල සාහිත්‍ය, කොළඹ: බියමන්ධි මුද්‍රණාලය.

සායනරත්න, මොරටුවේ.(1966)"පාලි සංස්කෘත ප්‍රගස්ති සහ සිංහල ප්‍රගස්ති", සාහිත්‍ය විශේෂ කලාපය, සංස්: පී.ඩී. සන්නස්ගල හා ලිල් ගුණසේකර, කොළඹ: මෙටිරෝ මුද්‍රණාලය.

සන්නස්ගල, පී.ඩී. (1964). සිංහල සාහිත්‍ය වංශය, කොළඹ: සීමා ලේක්ජන්වුය ඉන්වේස්ට්මන්ට්ස් සමාගම,

සාහිත්‍ය දරුණ.(1915).සංස්: දුර්ගා ප්‍රසාද් ද්වේච්චිද, කුකාරම්, රාවල්, බොම්බාය.

විජයත්‍රිවරුදන, විභාගී. (2002). "සිංහල ස්තූති කාව්‍යයේ ප්‍රස්ථාන්තාලීන ප්‍රවුනකාවක්, ගුහාකිංසන පත්‍ර" "සාහිත්‍ය විශේෂ කලාපය,සංස්.අනුරාධ සෙනාවිරත්න, වින්සන්ට එස්චිත, බොරුවැස්ගමුව: ඒ.එල්.සී. ප්‍රින්ටර්ස්.

සිද්ධ සකරාව.(1962).සංස්: රුජියල් තෙන්නකේත්, කොළඹ :සීමායකිත ගුණසේන සහ සමාගම.

සුබොධිනී ව්‍යුහය නම් වූ රසුවාය සන්නය.(1948).සංස්. දෙහිගස්සේ පස්කුජාසාර, කොට්ඨාස :බොද්ධ සාහිත්‍ය සංගමය විසින් සාහිත්‍ය මුද්‍රණාලය.

සුබොධිනී ව්‍යුහය සහිත කාව්‍යදරුකය.(2000)සංස්. වැලිවිටියේ ප්‍රේමරත්න,හල්ගස්කොට දෙවනනු, කොළඹ: එස්. ගොඩගේ සහ සහෙරදරයෝ.

හේවාවසම්,ප.ඩී.ඩී.(1966).මාතර පුගයේ සාහිත්‍යයේ සහ සාහිත්‍ය නිඛන්ධන,සංස්කෘතිකකටතුතු දෙපාර්තමේන්තුව විසින් ලංකාජ්ඩ් මුද්‍රණාලය.

Epigraphia Zeylanica. (1912)(ED) Don Martino de Zilva Wickramasinghe, (Vol-1), London: Oxford University Press.

The Mirror of Compoestion - A treatise on Practical Criticism, (1956) PramadasaPritra,Baranas: Motilal Banersidae.